

ශ්‍රී ලංකා පොකුණ මස කිලුපය, රා. ට. 2010 ක් වූ ජුත්
25 වන දින

වැළිගම ශ්‍රී ශ්‍රී ලංකා පොකුණ සේවා සංස්දෙශ නිර්මාතා ගරුණ ගාවලීව
සහාපති

චි. ඩී. එම්. එම්. තුන්සි විසිනි.

නගමා තසස හගවනෝ අරගනෝ සම්මා සම්බුද්ධියස

ඡුදු කාලයේ බිජා ඇයේම යහපතකි.

(ඉදාන තිකාය - මධ්‍ය සුළු ඇශ්‍රුරක්.)

බරමකාම් පින්වතුන්, www.lakruhunu.com

ලද ත්‍රිස්තු වර්ෂ 2010 සම්මත රාජ්‍ය වර්ෂයේ
පොකුණ පුර පසලුයාස්වක පොකුණ දිනය දී. පොකුණ
ලදාවත් සමග ශ්‍රී ලංකා නිවාසීන් වන අපට මිනිදු මහරහතන
වහන්සේ සිනියට නැගේ. මිනිදු මාන්‍යම්‍ය වහන්සේ අනුමුද්ධි

නමින් ගෞරව බහුමානයෙන් හඳුන්වීම ද උත්තරණයේට පූජා සිදු කිරීම ද අද විශේෂයෙන් සිදු කෙරේ.

මෙම පොකොන් දහම් පභ්‍යම්වුඩා සඳහා මාතෘකාව කරගත්තේ සූත්‍ර පිටකයේ බුද්ධක නිකායේ මධ්‍යගල සූත්‍රයේ දැක්වෙන මධ්‍යගල කරුණු තිස් අවෙන් විසි තයවෙන් මධ්‍යගල කාරණාය දැක්වෙන ගාරා පාදය යි.

මී ලග අවුරුදුදේ (ත්‍රි.ව.2011 ව්‍යු.යේ) වෙසක්පෝරු විශේෂ පෝරු දිනයක් ලෙසට බොඟද්ධියෙක් සූදානම් වෙති. එම බුදුරජාණන් වහන්සේ සකළ කෙළෙස් දානය තිවා බොමයිදී බුදු පදවී ලබා වසර 2600 ක් සම්පූර්ණවීම නිසාය. එසේ බුදු පදවී පත්වූ තරාගතයෙන් වහන්සේගේ ජයග්‍රහණයාය සමරා බුද්ධිපයන්තිය නමින් ගෞරවාදුරයෙන් විශේෂ වෙසක් පෝරුක් ලෙසට පිළිවෙතින් පෙළ ගැසෙමුව යයි ආදර්ශ පාධියක් ද දැනෙටමත් පුද්ගලික කරති. එය කාලෝචිත අදහසකි. ඉතා අගන් ය.

මිහිදු මාන්ත්‍රියන් වහන්සේගේ වයිම කිරීම සමග අප රටට ලොව කිසිම පශේෂකු මෙරටට එශේෂක් නොගෙනා මහාර්භ වස්තුවක් ගෙන වයිම කළහ. එනම් ලෙවිතුරා ශ්‍රී සද්ධර්මය □□ යි. තවත් වවනයකින් කියන්ව නම් ධර්මරත්නය යි. අද මෙම දහම් පභ්‍යම්වුඩායෙන් ඇතිකරගත යුතු වන්නේ මිහිදු මාන්ත්‍රිතුමන් වහන්සේ අපිට දායාද කළ ශ්‍රී සද්ධර්මය තිසිකළ තිසිපරිදී අප සිත්සතන් තුළ පිහිටුවා ගතයුතු ආකාරය යි. එවිට 2600 වෙති බුදු පදවී අහිජේක මධ්‍යගලනයට බ්‍රාහ්මරණයෙන් සැරසීමක් ද පිළිවෙතින් පෙළගයීම ද සම්පූර්ණ කරගත හැකිවනු ඇති.

බොඟද්ධියාට මහාර්භ වස්තු තුනකි. එය බුද්ධ, බම්ම, සංස්කාරයෙන් හඳුන්වේ. මෙම වස්තු තුනට රත්න (මණීක) යන නාමයෙන් ද ත්‍රිවිධරත්නය යනුවෙන් ද ව්‍යවහාර වේ. ත්‍රිවිධරත්නය

ආකාර තුනක් වුව ද සසර දුකෙන් එතේර වීමට ඉවහල්වන නිසා ඉඡ්ධියේදීවතා නාමයෙන් එක රත්නයක් සේ සලකා තුනුරුවෙන□□ යනුවෙන් ද හඳුන්ව යි. එහි ගුණා ගිණිය තොහඹි ය. එහමුත් එමහා ගුණා, කොටස වශයෙන් 24 කි. අද අපි කිරාකරනුයේ ධමිය නමෙනි වස්තුව පිළිබඳව යි.

කොට්ටෙයක් සත්වලුව ආභ්‍යාව පතුරුවා දෙසු රත්නයෙන් ද දැක්වෙනුයේ සත්වකාට මාණ්ඩියන් වස්තු තුනක්ටු එහි තේපානුහාවය සත්‍ය තුළාවට නගන ලද ආකාරය යි. එම සූත්‍ර අටුවාවේ මැණික් නම්වු වස්තුන්ගේ උසස් ලක්ෂණ පහක් මෙසේ දැක්වේ.

01. පුද්මයක් සේ සලකා ගෞරව කරනු ලබයි ද ?
(විත්තීකනය)
02. බොහෝ වටිනාකමින් ගුක්ත ද? (මහගස් ව)
03. එයට සම කිරීමට වෙනත් වස්තු නැති ද? (අතුලය)
04. ක්‍රියාත්මක දුර්ලභව දක්නට ලැබේ ද (දුල්ලභ දස්සනය)
05. ලාමක තොවු, අලාමක වූ තෙවත් උසස්ව සත්වයන් විසින්ම පරිභේග කෙරේ ද (අනෝම සත්ත පරිභේගය)

දැන් විමසා බලමු තුවිධිරත්නය මතාරස්වන ඇකාරය

01. බුද්ධිරත්නය පහළ වූ පසු ශ්‍රී සඳුධිරමයන් සංසරත්නයන් පහළ වේ. එනිසා එ මැණික් තුනම එකක් කොට සලකා ගත්තා බුද්ධිජාත්‍යන් වහනයේ ලොව සියලු සත්වයන්ට වඩා ගෞරව ලැබූ උත්තමයා ය.
02. උන්වහනයේගේ වටිනාකම මෙපමණාකි ය යි කිවනොහඹි.

03. තවත් බුද්ධියෙකුට මිස ටෙනත් කොනේකුට සමාන කළ නොහැකි ය.
04. කල්ප අංශඛත්ත්වත් (අතෙම්විට) ලොව පහළ නොවන හෙයින් ඉතා දුර්ලභය.
05. ශීලයේ ගුණයෙන් යුතු අගුණාවක මතා ඉවත්කාදී උතුමින් ද දිවන බුත්මාදී නොමිනිසුන් ද රාජ රාජමහාමාත්‍යයෙන් ද ආදී මත්‍යාජා උතුමින් විසින්ම සේවනය හඳුනය කරනු ඇතේ.

ඉහත කි පාව ලක්ෂණ්‍යයෙන් යුතු නිසා මාණ්ඩනරත්තනයක ව වඩා ඒ තුවිධරත්තනයම මතාරූප ය. ඒ අතර ශ්‍රී සඳ්ධර්මය බුද්ධජාත්‍යන් වහන්සේ විසින් ලෝකයාට ප්‍රකාශ කරන ලද නමුත් උතුවහන්සේ විසින් බොධි මණ්ඩලයෙදීම ප්‍රත්‍යක්ෂණයකාට බුදු වූ නිසා ධර්මයෙන් බොධි වෘත්තය දෙය අක්‍රීය නොහෙලා උතුවහන්සේ විසින්ම ප්‍රදාන ලද නිසා අති ප්‍රපත්තිය වේ. උතුම් මැණික කි. ඒ ධර්මයට හාජනය වූ සංචාර සන්තාන වන නිසා සංස්කරත්තනය ද මාණ්ඩනමය වටිනාකමින් යුතු ය.

මිනිදු මහරහතන් වහන්සේ අප රටට රිගෙන පැමිණියේ ඉහතකි උතුම් ශ්‍රී සඳ්ධර්ම මාණ්ඩනය යි. (ධම්මරත්තනය යි.) අප රටට පිටරවින් මෙතෙක ගෙනෙන ලද කියුලුම වස්තුන්ට වඩා ඇගනා වස්තුව යි.

„අත්තානා බාරෙන්තේ වතුසු අපායේසු වට්ටදුක්තේසු ව අපතමානේ කත්ව බාරෙත් ති ධම්මේ ම ම

ධම්මය යම් කෙනෙක සිතෙහි ලා දුරන්නේ නම් සතර අප දුක්වත් සෙසු සසර නොයෙක දුක්ඛිත්ත්වත් වැටෙන්නට නොදී දුරන හෙයින් ධර්මය නම් වේ.

මාතෘකා ගාර්ඩා පාලියට අනුව කාලෝන බම්ම සවනප ශ්‍රද්ධ කාලයේ දහම් ඇයීම මධ්‍යගල කාරණයක් හෙයින් බම්ය කෙරෙන් ඇවංක විශ්වාසයක් හෙවත් ශ්‍රද්ධාවක් තිබිය යුතු ය. ශ්‍රද්ධා යන වචනයේ සරල අදහස තොදුහැටි තැබීමයි . කුමක් තොදුහැටි තබනවා ද? සිත තොදුහැටි තැබීම ය. සිත කොතනක තොදුහැටි තබනවා ද?

1. බුදුරජාණන වහනසේ කෙරෙන්
2. ශ්‍රී සද්ධාර්මය කෙරෙන්
3. ආයුෂී සංස්කාර කෙරෙන්
4. ත්‍රිවිධ ශිෂ්ටා (සිල, සමාධි, ප්‍රජා) කෙරෙන්
5. පෙර පාතිය කෙරෙන්
6. මතු පාතිය කෙරෙන්
7. පෙර සහ මතු දේ පාතිය කෙරෙන්
8. පටිච්ච සමූත්පාදය කෙරෙන් යන අට සට්‍රිනයෙහි ය.

ශ්‍රද්ධාව පළමු අර්ථයක් ඇති ව්‍යවද කාමානනයෙන් තුනුරුවෙන් කෙරෙන් ඇවංක විශ්වාසය යයි සරලව ගැනීම තොදුවම ප්‍රමාණාවත් ය. සයර දුක් නැතිකොට සඳාකාලික සැනසීම වන නිවනට පත්වීම සඳහා බුද්ධාර්ථනය - (අකාහාය අනුශාසක උත්තමකාය) . බම්මරතනය - (සංසාර ව්‍යුත්ති උපදේශය ය.) සංසාරතනය - (බම් නැමති බෙහෙත් පානය කොට සුවපත් වූ ආදර්ශ දායකයාණන ය.)

ඉහත ක් සට්‍රින අට තොදුන්නා කම්_අක්දකදාණප නම් වේ. සංසාරය යනු ඉහත ක් වසතු අට කෙරෙන් ඇති සැකය ය. "මිවිජ ණදාණ " යනු බුද්ධාදීන ගැන වරදවා තේරුමේ ගැනීම ය. මේ කිළිටි වලින තොරව තමාගේ සිත සතන් නිසිසේ තැබීම ශ්‍රද්ධාව ය.

බණ අයිමට නුගුදු කාලයක් නැතේ. බණ අතන්න හැකිනම් කොයි වෙළාවේ ඇසුවත් වදරක නොවේ. එසේ නමුත් විශේෂයෙන් බමිය අවශ්‍යයෙන්ම අයිය යුතු කාලයන් වෙති. එබදු කාලයන්හි බමිය නොඅයිම අනරුය පිළිස පවතින්නේ ය. එබවීන් අවශ්‍යම අවසරාවන් තිද් බණ අයිය යුතුමය .

කාලෝ යා ගේ මහාච්‍ර - උප්ප්ප්ප මාතු කුවිපියා
සදේවකං තාරයන්තේ - බුද්ධිසු අමතප්පදං □□

මහාච්‍රන් වහන්ස, නුඩ් බුද්ධිත්වය සඳහා මේ කාලය යි. මටුකුස ඉපදින මැනෙවි. එසේ ඉපිද දෙවියන් සතිත ලෝකයා ද සසරන් එනෙර කරමින් ඔබ වහන්සේත් අමෘත පදය අවබෝධකර වදාරණු මැනෙවි. මහා බුහුමයා විසින් මහා බෝසතුන්ට බර්ම දේශනාව සඳහා කාලය පැමිණා ඇති බව මෙසේ දැන්වී ය. එයින් ද තැගැනුයේ බර්ම යුවුණාට යුතු කාලයක් ඇති බවයි .

බම් යුවුණා කිරීමේ පරමාරුය වන්නේ අප සිත් සතන් තුළ පහළ වන්නා වූ කාම, ව්‍යාපාද, අවිතිංසා යන විතරකයන් පහළ විමෙන් සිත් සතන් අනරුයට හේතු වන නිසා බර්මයෙන් අරුරු සලසා ගැනීමට යි.

පැවැදි හෝ ගිනි වුවද තම පිවිතය කෙලෙසනා පාප විතරකයන් පහළ වන්නේ නම් වහ වනා ධර්මය අසා සිත් යුවපත් කර ගැනීමෙන් තම පිවිත කාලය යුරක්ෂිත කර ගත හැකි වේ. එ සඳහා ධර්මය අවශ්‍ය වේ. කාලය තම තමන් විසින් තීරණය කර ගත යුය .

බමාගෙක අධිරාජයා කාලීංග යුද්ධියෙදී කිදුව මිනිස සාහන පිළිබඳව දූමිනසට සිටිය දී නීගුඩ සාමරණ්‍යයන් වහන්සේගේ

දැඩිණයෙන් සිත පහදවා ගත්තේ ග. ඉන් පසු ශ්‍රද්ධ කාලයේදී බෑම් ගුවණායට පසුබෑම සකස විය. ඒ තේතුවෙන්ම මිනිදු මහරභතන් වහන්සේ නම්වූ උත්තම ලාභය අප රටට ලැබේයා. ඒ තේතුව නිසා ශ්‍රද්ධ කළ බවා ඇයේමට දේවානම් පියත්සස මහරජ තුමාට පසුබෑම සකස විය. ඒ නිසි කළ බවා ඇයේමේ ප්‍රථීපලය යි.

බුදුරජාණන් වහන්සේ කිසිවිටෙක නුස්ටුසු අවස්ථාවන්හි දී බෑම් දේශනා කොට නැතේ. දරු දුක වාචාගත තොහැකිවූ නිසා ගෝතමියට ධෑය තේරුමේ ගත නැකි, තේරුමේ ගත යුතු අවස්ථාව උදාවනතුරු තොම්ප ගෙයකින් අඛ මිටක් ගෙනෙන්නට යයි උපදෙස් දියා. නිසි කාලය යනු බවා තේරුමේ ගැනීම සහ අවශ්‍ය අවස්ථාව උදා වීමයි. කුසැගින්නේ සිටි ගොප්පූ දරුවෙකුට ආහාර දීගෙන් පසු බවා කි. තවත මෙවත් උදාහරණ බොහෝ ඇතේ.

අවමධිගල වාර්තුවලදී ස්වාමීන් වහන්සේලා වයිමවා ප්‍රිය විජ්‍යතාගයෙන් ඇතිවූ දුක සමනය කර ගැනීමට බවා අසති. ඒ ඇත්තන් කියනුයේ "ඒ බවා විත නිසා මම තිතා තදා ගත්තා" යනුවෙනි . ශ්‍රද්ධ කළ බවා ඇයේමේ යහපත එයින් වැටෙන්. සමාජය පිටතවන මනුෂ්‍යයේ ශ්‍රද්ධ කළ බවා තොඳීම නිසා සිය දිවි භානි කර ගැනීම සහ අඹු දරුවෙන් සමග දුකට වැටීම වැනි මෙලෙව පරෙලෙව පිරිහිමේ තත්ත්වන්ට පත්වනුයේ මෙම බවා ඇයේමේ කාලය තොත්තේමේ ගත් තෙයිනි.

අද අපේ රටේ බොඳුඩෙයේ නුතන දිගුණුව සමග වේගවත් ගමනක ගමන් කරති. කොතරම් වේගවත් ගමනක ගියත් බොඳුඩෙයුකු නම් ත්‍රිවිධිරත්නය හඳුනා සිටිය යුතුය. ගුද්ධාව ඉහත කි පරිදි විය යුතුය. තරඟා අය කියන්නේ_අපේ වයසට කරන වරදක් විනා රට වයි වරදක් අපෙන් තොවනපා බව දි. වයිහිටි අය කියන්නේ_අපි දැන් පිනක් දහමක් කරගත යුතු කාලය

අලේතපපබව ඩී. එම් අදහස් දෙකෙහිම ඇත්තේ අම් සුදුසු අවස්ථාවේ බණ ඇසුවේ නැතේ යන අර්ථය ඩී.

බෝද්ධ ප්‍රතිපදාව වන්නේ මව කුස තුළදීම ශිලයේ පිහිටුවේම ඩී. ඉන් පසු ධර්මය ඇයිමට සැලයේවීම ඩී. අංගුලිමාල පිරින කියා සෙන් පැතීමෙන් කෙරෙනුයේ එය ඩී. කුස තුළ සිටින දරුවාට බණ ඇයිමට සුදුසු කාලය එය ඩී. එම ප්‍රතාණා වාර්තාය ක්‍රි. ඇද එම වාර්තාය ගෙවාන් නොගත්තා වුවද එසේ නොකිරීමෙන් ඇති වෙනස තෙරැමී ගත තැකි ය. මරණ මාවකය දක්වා මහුම්‍යයාට එම එම අවස්ථාවන් නි දී රට ගැලපෙන බණ සුදුසු කළ ඇයිය ගුතු ය. එයින් මහස පිරිසිදු කිරීම පහසු ධර්මය යනු, ගුත්තිය ඩී. ගුත්තිය ධර්මය ඩී. එබැවින මිනිස පිවිතයක් ආරම්භ වූ තැනේ පටන් සුදුසු අවස්ථාවන් නිදී ගුත්තියෙහි පිහිටුවිය ගුතුය. එම සඳහා මුදරපාණාන් වහන්සේ හාවිතා කළ මිල කළ නොගැකි බණ පදය වන්නේ_කාලේන ධම්ම සටහාංස යන උතුම් උපදේශය ඩී. එබැවින පිවිත කාලය ප්‍රරාම ඇතිවන ගැටෙන් වලදී බණ ඇයිම දුක් අවම කර ගැනීමේ පහසුම පිළිවෙත ය. නිවන් මගද වන්නේ එයම ය.

මුදුරපාණාන් වහන්සේ ද මිනිදු මාතිම්තුමන් වහන්සේ ද අපෙන් බලා පොරෝතතු වුයේ එම ධර්ම ප්‍රතිපදාවයි. පෙර සතු පුරුෂයෙක් සත්වයන් යහුමැගට ගැනීමට යෙදු යහුපත් පුළුයෙග ඇද නරක ඇතට හැරෙන ලකුණු හැම ඇතින්ම දක්නට ලැබේ. එහෙත් එවා වැරදි ලෙසට නොපෙනෙනුයේ මහජන සිත් සතන් තුළ එවා පදම් වී ඇති බැවිනි. රට උදාහරණයක් ලෙස ඇද මුද්ධ ප්‍රතිමා වහන්සේලා හන්දියක් පාසා හඳුන්නට පෙළඳී ඇත්ත ඉහත කී වරද, වරද ලෙසින් නොදැකින නිසා ය. දැන් එය බම්බුනුකුල සහ විනාශකුල ක්‍රියාවක් ලෙසට සම්මත වීමට පසුබිම සකස් වී ඇතේ. ගම් විහාරස්ථානයේ විහාර මාලිගාවේ වැඩ සිටින ප්‍රතිමා වහන්සේ දැකීමට කුඩා දරුවා පවා ඉතා නොගුවකිලි මත වුයේ

ඉහත ක්‍රී මාණ්ඩනමය මහාරජ වටිනාකම්පත් ප්‍රතිමා වහන්සේට ද ආරෝපණාය කිරීමට ඒදා බොද්ධියා දහම් දැනුම්න ශක්තිමත වීම ද ප්‍රතිමා වහන්සේ දුරුලත වස්තුවත් ලෙසට විභාර මාලිගාව තුළ ඉතා ගෞරවයෙන් වැඩ සිටීමට පසුබීම සකස් කරවූ නිසාය. අද ප්‍රතිමා වහන්සේ මහමග තහෙ තහෙ හුලබ දැනුනකි.

මෙයේ නොයෙක් ල්වීලතා පුරුදු ප්‍රහුණු වෙමින් යන තෙයින් මෙවැනි තත්ත්වයන්ගෙන් මිදිමට සුදුසු කාලය 2600 බුද්ධිපායන්තිය තමේත් සන්ධි ස්ථානය යි. එය අරමුණු කොට ධ්‍රීං තරිහැටි ඉගෙනීමට සුදුසු කාලය යි. ගැස් පමණාට මේය කට තිබිය යුතුය. වයෙදි ඇත්ත්වන තරමට නැතිකරගත යුතු ය. ඒ සඳහා සුදුසු කළ බහා ඇයිමට උනන්දු විය යුතු ය. එහම්, කාලයෙන් උපරිම ප්‍රයෝගන ගැනීම වනු ඇතේ. එසේ වුවතොත් ඒ වයෙදි තදාගතීමට නැවත බුදු කෙනෙකු පහළ විය යුතුය.

මේ අනුව සුදුසු කාලයේ දී ධ්‍රී ගුවණාය කිරීම වන්නේ තම තමන්ගේ පීවිතය තිවෘදිව පැවැත්වීමට ඒ ඒ කාරණායට අනුව නිසි ආකාරයෙන් සිත පවත්වා ගනිමින් ඒ ඒ කාල වේලාවන්තිදී සුදුසු ධ්‍රීං ගුවණාය කිරීම යි. මේ පොකොන් පෝ දිනය මිනිදු මාතිමියන් වහන්සේ අප වෙත ධ්‍රීං දායාද කිරීම අරමුණු කරගෙන බුද්ධ පායන්තියට සැරසෙන බොද්ධියින් ලෙසට තැකිතාත් ධ්‍රීං සහ විනයට අනුව කටයුතු කිරීමටත් ලෝකය රවවන පීඩිවතින් ඇත්ත්වීමටත් ත්‍රිවිධ රත්තයට ගරු කරමින් එය එකම පීඩිව කොටගෙන උතුම් වූ නිරවාඩා සම්පත්තියට පත්වීමට ඇදිවන් කරමු.